

1.1 මතය

බිම් සි ජ්‍යොපර්ට් ඩිවලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ හි මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය සිදු කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයයෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහය මා ලබා ගන්නා ලදී.

සමාගමේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන මගින් හා සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඈවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්

සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ සිදුවන බලපෑමට ප්‍රබල වන අතර, දුෂ්ඨතාදායකය, ව්‍යාජ ලේඛන සැකසීම, වෙනත්වික මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් යොදාගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. මාගේ නිගමනයන් මාගේ විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබාගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව්කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව.
- සිය බලතල, කර්තව්‍ය හා කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 ලැබිය යුතු සහ ගෙවියයුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

සියලුම බදුකරුවන් සමඟ ඇති බදු ගිවිසුම් අනුව, සෑම මසකම පළමු දිනයේදී අදාළ කුලිය සඳහා අත්තිකාරම් ගෙවිය යුතුය. කෙසේ වෙතත් පහත ණයගැති ශේෂ රටාව පෙන්වුම් කරන්නේ බදු ගිවිසුම් ප්‍රකාරව එකඟ වූ බදු කුලිය නොගෙවන බවයි.

සටහන් කර ගන්නා ලදී.

කල්බදු ගිවිසුමේ එකඟ වූ පරිදි කුලී ආදායම එකතු කර ගන්නා බවට සහතික විය යුතුය.

කාල සීමාව	දින 1-30 දක්වා	දින 31-60 දක්වා	දින 61-90 දක්වා	දින 90 ට වැඩි
පිටහිටි ශේෂය (රු.)	5,560,543	2,249,146	2,199,488	9,519,849

1.6 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාගම සෑම විටම ඉහල ජංගම වත්කම් අනුපාතයක් පවත්වාගෙන යන බවත් දිගු කාලීන ආයෝජන වලින් ලාභ උපයා ගැනීම කොරෙහි අවධානය යොමු නොකරන බවත් නිරීක්ෂණය විය. පහත වගුව අනුව 2016 සිට 2019 දක්වා වසර 4 ක කාලය තුළ මුළු වත්කම් සඳහා ජංගම වත්කම් අනුපාතය සියයට 37 සිට සියයට 60 දක්වා ක්‍රමයෙන් ඉහල ගොස් ඇත.

සටහන් කර ගන්නා ලදී.

සමාගමේ ලාභදායීත්වය හා ද්‍රවශීලතාවය අතර සමබරතාවයක් පවත්වාගෙන යන බව සහතික වීම.

විස්තරය	2019	2018	2017	2016
මුළු වත්කම් (රු.000)	1,927,313	1,814,396	1,749,625	1,582,329
ජංගම වත්කම් (රු.000)	1,155,591	882,841	786,667	586,092
මුදල් හා මුදල් ආසන්න දෑ (රු.000)	681	1,635	22,475	12,462
වෙනත් ජංගම මූල්‍ය වත්කම්/කෙටි කාලීන ආයෝජන (රු.000)	1,123,089	863,099	707,412	559,749
ජංගම වත්කම් මුළු වත්කම්වල % ලෙස	60%	49%	45%	37%

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 312 ක ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ලාභය රු. මිලියන 266 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 46 ක වර්ධනයක් නිරීක්ෂණය විය. වර්ෂය තුළදී බදු කුලී ආදායමේ ඇති වූ සියයට 11 ක වර්ධනය හා ස්ථාවර තැන්පතු මත වූ පොලී ආදායමේ සියයට 26 වැඩි වීම මෙම වර්ධනය කෙරෙහි හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමයන්ගේ ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමයන්හි සාපේක්ෂ වැඩි හෝ අඩු වීම පසුගිය වසර සමඟ සසඳා ප්‍රතිශත වශයෙන් පහත දක්වා ඇත.

විස්තරය	විචලතාවයේ වටිනාකම වැඩි වීම/(අඩු වීම) (රු.)	විචලතාවය %	විචලතාවයට හේතුව
කුලී ආදායම	23,989,730	11	පසුගිය වසර හා සසඳන කල සංශෝධිත කුලී ආදායම හේතුවෙන් කුලී ආදායමේ සියයට 11 ක වර්ධනයක් සිදු වී ඇත.
ස්ථාවර තැන්පතු මත වූ පොලී ආදායම	21,506,225	26	පසුගිය වර්ෂය හා සංසන්දනය කිරීමේදී ස්ථාවර තැන්පතු මත වූ ආයෝජනය සියයට 30 කින් ඉහල ගොස් ඇත.

2.3 අනුපාත විශ්ලේෂණය

ලබා දී ඇති තොරතුරු මත පදනම්ව, සමාගමේ සමාලෝචිත වර්ෂයේ හා පසුගිය වසර තුන සඳහා වූ යම් වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් පහත පරිදි වේ.

වර්ෂය	2019	2018	2017	2016
ශුද්ධ ලාභ අනුපාතය (ප්‍රතිශතය)	69	67	66	56
ජංගම වත්කම් අනුපාතය (වාර ගණන)	34.54	32.22	14.62	23.55
මුළු වත්කම් සඳහා ශුද්ධ වත්කම් (වාර ගණන)	0.58	0.47	0.44	0.35

සමාගමේ අසතුටුදායක කාරක ප්‍රාග්ධන කළමනාකරණය හේතුවෙන් ඉහල ජංගම වත්කම් අනුපාතයක් පවත්වාගෙන ගොස් තිබුණි. තවද, ද්‍රවශීලතාවය හා ලාභදායීත්වය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම සඳහා සමාගම දිගුකාලීන ආයෝජන කෙරෙහි අවධානය යොමුකර නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) සියලුම බදුකරුවන් සමඟ ඇතිකරගත් බදු ගිවිසුම් අනුව, සෑම මසකම ප්‍රථම දින සිට දින 14 කට පෙර මාසික කුලිය ගෙවීමට නොහැකි වූ බදුකරුවන්ගේ මාසික කුලියෙන් සියයට 20 ක දඩ	සටහන් කර ගන්නා ලදී.	කල්බදු ප්‍රකාරව එකඟ වූ පරිදි මාසික කුලී ගෙවීම

මුදලක් අය කල යුතුය. බදුකරුවන් 08 දෙනෙකු අදාල මාසයේ සිට මාස 03 කට වඩා වැඩි කාලයක් සඳහා කුලී ගෙවීම් ප්‍රමාද කළ අවස්ථා නිරීක්ෂණය විය. කෙසේවුවද, ප්‍රමාද ගෙවීම් සඳහා කිසිදු දඩ මුදලක් ඔවුන්ගෙන් අය කර නොතිබුණි.

ප්‍රමාද කළ බදුකරුවන්ගෙන් දඩ මුදල් අය කරන බවට සහතික විය යුතුය.

- (ii) කල්බදු කාලසීමාව ආරම්භයට පෙර බදු ගිවිසුම් අත්සන් කළ යුතු වුවත්, අවස්ථා අටකදී නිශ්චිත බදු කාල සීමාව ආරම්භ වීමෙන් පසු බදු ගිවිසුම් අත්සන් කොට තිබුණි. සටහන් කර ගන්නා ලදී. කල්බදු කාලසීමාව ආරම්භයට පෙර බදු ගිවිසුම් අත්සන් කරන බව සහතික විය යුතුය.
- (iii) 2016 සැප්තැම්බර් 29 දිනැති අංක 116/136/2016 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව ගොඩනැගිලිවල කුලී වටිනාකම සංශෝධනය කිරීමේදී පවත්නා වෙළඳපොළ තත්වයන් හා වෙළඳපොළ අධ්‍යයනයන්/ සංසන්දනාත්මක දේපලවල කුලී තක්සේරු කිරීමේදී සලකා බැලීමට සම්මත කර ගන්නා ලදී. සමාගම 2017 වර්ෂයේ සිට මේ දක්වාම එම පරිචය පවත්වාගෙන ගියද “බැංකුවේ තක්සේරුකරණ මණ්ඩලයෙන් ලබාගත් නව තක්සේරු වාර්තා” යන වගන්තිය සමඟ කල්බදු ගිවිසුම් වලට වැරදියට ඇතුළත් කර තිබුණි. සටහන් කර ගන්නා ලදී. කල්බදු ගිවිසුම් සකස් කිරීමේදී නිවැරදි තොරතුරු ඇතුළත් කරන බව සහතික විය යුතුය.
- (iv) එක් එක් කල්බදු ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව මාස තුනක් ඇතුළත එය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය. කෙසේ වෙතත් පහත කල්බදු ගිවිසුම් 2020 සැප්තැම්බර් 17 වන දින දක්වා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර නොතිබුණි. විස්තර පහත පරිදි වේ. සටහන් කර ගන්නා ලදී. කල්බදු ගිවිසුම් නිර්දේශ කරනු ලැබූ කාලසීමාව තුළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

කල්බදු ගිවිසුම් අංකය	බදුකරු	ගිවිසුම අත්සන් කළ දිනය
242	ලංකා බැංකුව බස්නාහිර පළාත - උතුර	2019.05.22
244	ක්වීස් ක්රොප් ලංකා (පුද්) සමාගම (රැන්ඩිස්ටඩ් ලංකා (පුද්) සමාගම)	2019.06.12
273	සමීර කේටර්ස් ආපන ශාලාව	2019.08.27
261	ස්ලීට් ඇකඩමි සමාගම	2019.10.28
236	ඉන්ජිනියරි (පුද්) සමාගම	2019.04.03
265	ශ්‍රීධරන් පළතුරු	2019.11.13
266	ලංකා බැංකු අධිග්‍රේණි ශාඛාව - මහනුවර	2020.03.04
267	ලංකා බැංකු මධ්‍යම පළාත	2020.03.04

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) 2003 ජුනි 02 දිනැති පොදු ව්‍යවසාය පිළිබඳ වක්‍රලේඛ අංක පීරීඩ් 12 යටතේ	සටහන් කර ගන්නා ලදී.	යහ පාලනය සඳහා වූ පොදු ව්‍යවසාය පිළිබඳ අත්පොතේ

නිකුත් කරන ලද පොදු ව්‍යවසාය පිළිබඳ අත්පොතේ 9.2 වගන්තිය ප්‍රකාරව, සංවිධාන සටහන සහ අනුමත කාර්ය මණ්ඩලය මහා භාණ්ඩාගාරයේ පොදු ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබුණි.

(ii) 2003 ජූනි 02 දිනැති පොදු ව්‍යවසාය පිළිබඳ වක්‍රලේඛ අංක පීර්ඩ් 12 යටතේ නිකුත් කරන ලද පොදු ව්‍යවසාය පිළිබඳ අත්පොතේ 9.7 වගන්තිය ප්‍රකාරව, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ කළමනාකරනය විසින් සිදු කරන තාවකාලික වැටුප් සංශෝධන සඳහා සාමාන්‍ය සංශෝධනයන්ට පසුව අනුමැතිය දෙනු නොලැබේ. සිදු කරන ලද වැටුප් සංශෝධන සඳහා මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගත යුතුය. කෙසේ වෙතත් සමාගම විසින් විධායක හා විධායක නොවන කාර්ය මණ්ඩලය සඳහා 2019 අප්‍රේල් මාසයේ ලබා දී ඇති සියයට 10 ක වැටුප් වර්ධකය සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි.

9.2 වගන්තිය ප්‍රකාරව සංවිධාන සටහන සහ අනුමත කාර්ය මණ්ඩලය මහා භාණ්ඩාගාරයේ පොදු ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන බව සහතික විය යුතුය.

යහ පාලනය සඳහා වූ පොදු ව්‍යවසාය පිළිබඳ අත්පොතේ 9.7 වගන්තියේ මහ පෙත්වා ඇති පරිදි වැටුප් සංශෝධන සඳහා මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගන්නා බවට සහතික විය යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 ආයතනික සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2003 ජූනි 02 දිනැති පොදු ව්‍යවසාය පිළිබඳ වක්‍රලේඛ අංක පීර්ඩ් 12 යටතේ නිකුත් කරන ලද පොදු ව්‍යවසාය පිළිබඳ අත්පොතේ 5.1.1 වගන්තිය ප්‍රකාරව, ආයතනික සැලැස්ම වසර තුනකට නොඅඩු කාලයක් සඳහා බලාත්මක වන අඛණ්ඩ සැලැස්මක් විය යුතුය. සමාගමේ මෙහෙයුම් ඵලදායීත්වය තහවුරු කිරීම සඳහා එය සකස් කළ යුතුය. කෙසේ වෙතත්, වර්ෂ තුන සඳහා වූ ආයතනික සැලැස්ම සමාගම විසින් සකස්කර නොතිබුණි.

සටහන් කර ගන්නා ලදී.

යහ පාලනය සඳහා වූ පොදු ව්‍යවසාය පිළිබඳ අත්පොතේ 5.1.1 වගන්තියේ මහ පෙත්වා ඇති පරිදි ආයතනික සැලැස්ම පිළියෙල කරන බව සහතික විය යුතුය.